



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර II විභාගය 2026 ජනවාරි

යෝජිත උත්තර

**(201) උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැයකරණය  
(AFC)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540 , පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.  
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
 අදියර II විභාගය - 2026 ජනවාරි  
 (201) උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැයකරණය  
 යෝජිත උත්තර

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)  
 (මුළු ලකුණු 20)

**A කොටස**

**පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**1.1 (2)**

ක්ෂය කල හැකි අගය = පිරිවැය - සුන්බුන් අගය  
 $= 2,500,000 - 500,000$   
 $= 2,000,000$

වාර්ෂික ක්ෂය ප්‍රමාණය =  $2,000,000 / 5 = 400,000$

ක්ෂය කාල සීමාව = 2023 ජනවාරි 01 දින සිට 2025 මාර්තු 31 දක්වා  
 $=$  අවුරුදු 02 මාස 03

අවුරුදු 02 සඳහා =  $400,000 \times 2 = 800,000$

මාස 03 සඳහා =  $400,000 / 12 \times 3 = 100,000$

සමුච්චිත ක්ෂය = 900,000

2025 මාර්තු 31 දිනට ධාරණ අගය = පිරිවැය - සමුච්චිත ක්ෂය  
 $= 2,500,000 - 900,000$   
 $= \underline{1,600,000}$

**(ලකුණු 02)**

**1.2 (1)**

වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු ගනුදෙනු කරුවෙකු බංකොලොත් භාවයට පත්වීමල සාමාන්‍යයෙන් වාර්තාකරණ කාලච්ඡේදය අවසානයේ පැවති වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා අලාභයක් සිදුවූ බව තහවුරු කරනු ලබයි. එසේම, කාලපරිච්ඡේදය අවසානයේ පැවති වෙළඳ ලැබිය යුතු මුදල් ධාරණ අගයට සකස් කළ යුතුවේ.

**(ලකුණු 02)**

1.3 (4)

	(රු.)
දළ වැටුප	7,800,000
අඩු කිරීම්	
සේවක අර්ථසාදක අරමුදල (8%)	(624,000)
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද	(660,000)
ශුද්ධ වැටුප	<u>6,516,000</u>

(ලකුණු 02)

1.4 (1)

කුලී වියදම් ගිණුම

2024.04.01 ශේ/ඉ/ගෙ	225,000	2024.04.01 ශේ/ඉ/ගෙ	180,000
මුදල්	2,400,000	වියදම (ලාභාලාභ ගිණුමට)	<b>2,510,000</b>
2025.03.31 ශේ/ප/ගෙ	240,000	2025.03.31 ශේ/ප/ගෙ	175,000
	<b>2,865,000</b>		<b>2,865,000</b>
2025.04.01 ශේ/ඉ/ගෙ	175,000	2025.04.01 ශේ/ඉ/ගෙ	240,000

(ලකුණු 02)

1.5 (4)

$$\begin{aligned}
 \text{යළි ඇනවුම් මට්ටම} &= \text{උපරිම භාවිතය} \times \text{උපරිම පොරොත්තු කාලය} \\
 &= 400 \text{ kg} \times \text{මාස 6} \\
 &= \underline{2,400 \text{ kg}}
 \end{aligned}$$

(ලකුණු 02)

1.6

පහත සඳහන් ඕනෑම සංරචක දෙකක් සඳහා සම්පූර්ණ ලකුණු ලබා දිය හැක. (ස්වඥායන පෙළ පොත පිටු අංක 06)

- 1- මූල්‍ය තත්ව ප්‍රකාශය
- 2- විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- 3- හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය
- 4- මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- 5- ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් තොරතුරු ඇතුළත් සටහන්

(ලකුණු 02)

1.7

පහත සඳහන් ඕනෑම වාසි තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබා දිය හැකිය (ස්වඥායන පෙළ පොත පිටු අංක 302)

- 1- සරලව තේරුම් ගත හැකි වීම
- 2- සෑම සේවකයකුටම අවම වැටුපක් සහතික කිරීම
- 3- නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය පවත්වා ගෙන යනු ලැබීම
- 4- වෘත්තීය සමිති විසින් වඩාත් එකඟ වූ ක්‍රමවේදයක් වීම
- 5- සේවකයින් අතර වෙනස් කොට සැලකීමක් නොමැත
- 6- සාමාන්‍ය හා සාමාන්‍ය තත්වයට වඩා පහලින් සිටින සේවකයන්ටද ප්‍රතිලාභ ලැබීම

7- පරිපාලනය කිරීම පහසු වීම

(ලකුණු 03)

1.8

පහත සඳහන් ඕනෑම ප්‍රතිපාදන තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබා දිය හැකිය (ස්වඥායන පෙළ පොත පිටු අංක 154- 155)

- 1- හවුල්කරුවන් සම සමච ප්‍රාග්ධනයට දායක විය යුතුය
- 2- හවුල් කරුවන්ගේ ලාභය හෝ අලාභය සමානව බෙදා ගත යුතුය.
- 3- හවුල්කරුවන්ට ප්‍රාග්ධන පොළී හිමි නොවේ. නමුත් ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවකු ණයක් ලබා දෙන්නේනම් 5%ක පොලියක් ලබා දේ.
- 4- සියලුම හවුල්කරුවන්ට කළමණාකරණයට සහභාගී වීමට අයිතියක් ඇත.
- 5- නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී හෝ පැරණි හවුල්කරුවෙකු ඉවත් වීමේදී සියළුම හවුල් කරුවන්ගේ කැමැත්ත අවශ්‍ය වේ.
- 6- හවුල් ව්‍යාපාරයේ සියළුම පොත් පත් හා ලේඛන ව්‍යාපාරික ස්ථානයේ තබා ගත යුතු අතර ඒවා පරීක්ෂා කිරීමට සෑම හවුල්කරුවෙකුටම අයිතියක් ඇත.
- 7- හවුල් ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් දරන ලද වියදම් ආපසු ලබා ගැනීමට හවුල්කරුවන්ට අයිතියක් ඇත.
- 8- හවුල් ව්‍යාපාරයේ සංයුතියට හෝ හවුල් ව්‍යාපාරයේ ස්වභාවයට බලපාන ඕනෑම තීරණයක් සඳහා සියළුම හවුල්කරුවන්ගේ කැමැත්ත අවශ්‍ය වන අතර සාමාන්‍ය කරුණු සඳහා බහුතර කැමැත්ත ප්‍රමාණවත් වේ.
- 9- හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට දායක වීම වෙනුවෙන් හවුල් කරුවන්ට වේතන ලබා ගැනීමට අයිතියක් නොමැත.



(ලකුණු 03)

1.9

VAT පාලන ගිණුම

ගැණුම් මත ගෙවන ලද VAT	99,000	ශේ/ ඉ /ගෙ	52,500
විකුණුම් ආපසු එවුම් මත VAT	11,700	විකුණුම් මත ගෙවිය යුතු VAT	216,000
ශේ/ ප/ගෙ	<b>157,800</b>		
	<b>268,500</b>		<b>268,500</b>
		ශේ/ ඉ /ගෙ	<b>157,800</b>

පෙරවැඩ

විකුණුම් මත VAT	1,200,000X18%	Rs.	216,000
ගැණුම් මත VAT	550,000X18%		99,000
විකුණුම් ආපසු එවුම් මත VAT	65,000X18%		11,700

(ලකුණු 03)

**1.10 පිරිවැය සහ ලාභ පරිමා විශ්ලේෂණය - කාර්යය අංක 205**

	(රු.)
සෘජු ද්‍රව්‍ය (150 kg × Rs 150)	22,500
සෘජු ශ්‍රමය (පැය 75 × Rs 600)	45,000
නිශ්පාදන පොදු කාර්යය - Q දෙපාර්තමේන්තුව (45,000 × 150%)	67,500
නිශ්පාදන පොදු කාර්යය - R දෙපාර්තමේන්තුව (45,000 × 60%)	27,000
<b>කාර්යය සඳහා මුළු පිරිවැය</b>	<b>162,000</b>
(+) විකුණුම් මත ලාභය (162,000/80 × 20)	40,500
<b>විකුණුම් මිල</b>	<b>202,500</b>

(ලකුණු 04)  
(මුළු ලකුණු 25)



**A කොටසෙහි අවසානය**

**දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 04- අසම්පූර්ණ වාර්තා භාවිතා කර මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම

(a)

තිලක් කේටරින්  
2025. දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ලාභ අලාභ ප්‍රකාශය (රු.)

විකුණුම් (W1)		9,790,000
විකුණුම් පිරිවැය		
ආරම්භක තොගය	16,300	
ගැණුම්	3,200,000	
අවසාන තොගය	(17,500)	(3,198,800)
<b>දළ ලාභය</b>		<b>6,591,200</b>
අඩුකලා - වියදම්		
කුලී වියදම $(720,000/2) \times (6/12)$	180,000	
විදුලිය හා ජලය (W2)	95,100	
වැටුප් (සේවකයින් 2 $\times$ රු.60,000 $\times$ මාස 12)	1,440,000	
දිරි දීමනා $(9,600,000 \times 10\%)$	960,000	
යන්ත්‍ර ක්ෂය $(2,200,000 - 1,800,000)$	400,000	(3,075,100)
<b>ශුද්ධ ලාභය</b>		<b>3,516,100</b>

**W1:**

වෙළඳ ණයගැති ගිණුම			
ශේ/ඉ/ගෙ	480,000	මුදල්	9,600,000
<b>විකුණුම්</b>	<b>9,790,000</b>	ශේ/ප/ගෙ	670,000
	<u>10,270,000</u>		<u>10,270,000</u>
ශේ/ඉ/ගෙ	670,000		

**W2: විදුලිය හා ජලය**

උපචිත විදුලිය හා ජලය			
මුදල්	96,000	ශේ/ඉ/ගෙ	6,200
ශේ/ප/ගෙ	5,300	ලාභ අලාභ	<b>95,100</b>
	<u>101,300</u>		<u>101,300</u>
		ශේ/ඉ/ගෙ	5,300

(ලකුණු 07)

(b)

පළමු ක්‍රමය	
2025 දෙසැම්බර් 31 දිනට ප්‍රාග්ධන ශේෂය	
ආරම්භක ප්‍රාග්ධන ශේෂය	3,590,100
(2,200 + 480 + 16.3 + 1,530 - 630 - 6.2)	
+ වර්ෂයේ ලාභය	3,516,100
අතිරේක ප්‍රාග්ධනය	-
(-) ගැනිලි	-
<b>අවසාන ප්‍රාග්ධනය / හිමිකම ශේෂය</b>	<b>7,106,200</b>
දෙවන ක්‍රමය	
අවසාන ශුද්ධ වත්කම්	
යන්ත්‍ර	1,800,000
වෙළඳ ණයගැති	670,000
තොගය	17,500
මුදල් හා බැංකු (W3)	4,804,000
ඉදිරියට ගෙවූ කුලිය (720,000 - 180,000)	540,000
වෙළඳ ණයහිමියෝ	(720,000)
උපචිත විදුලිය හා ජලය	(5,300)
<b>අවසාන ශුද්ධ වත්කම් / ප්‍රාග්ධනය / හිමිකම</b>	<b>7,106,200</b>

**W3: මුදල් හා බැංකු ගිණුම**

		මුදල් ගිණුම	
ශේ/ ඉ /ගෙ	1,530,000	ණයහිමි ගෙවීම් (W4)	3,110,000
ණයගැති ලැබීම්	9,600,000	විදුලිය හා ජලය	96,000
		කුලී	720,000
		වැටුප්	1,440,000
		දිරි දීමනා	960,000
		ශේ/ ප /ගෙ	<b>4,804,000</b>
	<b>11,130,000</b>		<b>11,130,000</b>
ශේ/ ඉ /ගෙ	<b>4,804,000</b>		-

**W4:**

		වෙළඳ ණයහිමි ගිණුම	
මුදල්	<b>3,110,000</b>	ශේ/ ඉ /ගෙ	630,000
ශේ/ ප /ගෙ	720,000	ලාභා ලාභ	3,200,000
	<b>3,830,000</b>		<b>3,830,000</b>
		ශේ/ ඉ /ගෙ	720,000

(ලකුණු 03)  
(මුළු ලකුණු 10)

**තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රකාශන

(a)

**හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම**

	හිලාන්	නිලාන්	ඩිලාන්		හිලාන්	නිලාන්	ඩිලාන්
කීර්තිනාමය	1,500,000	1,500,000	-	ශේ/ඉ/ගෙ	8,000,000	8,000,000	4,000,000
ණය ගිණුම/ මුදල්			5,638,000	කීර්තිනාමය	1,200,000	1,200,000	600,000
ශේ/ප/ගෙ	8,420,000	8,420,000	-	ප්‍රත්‍යාගණිත ලාභය (W1)	720,000	720,000	360,000
				ජංගම ගිණුම	-	-	678,000
	<b>9,920,000</b>	<b>9,920,000</b>	<b>5,638,000</b>		<b>9,920,000</b>	<b>9,920,000</b>	<b>5,638,000</b>
				ශේ/ඉ/ගෙ	8,420,000	8,420,000	-

(ලකුණු 05)

(b)

**හවුල්කරුවන්ගේ ජංගම ගිණුම**

	හිලාන්	නිලාන්	ඩිලාන්		හිලාන්	නිලාන්	ඩිලාන්
ශේ/ඉ/ගෙ	200,000	-	200,000	ශේ/ඉ/ගෙ	-	800,000	-
ප්‍රාග්ධන ගිණුම			678,000	හවුල්කරුවන්ගේ වේතන	-	-	300,000
				ප්‍රාග්ධන පොළී	800,000	800,000	400,000
ශේ/ප/ගෙ	<b>956,000</b>	<b>1,956,000</b>		ලාභ කොටස්	356,000	356,000	178,000
	<b>1,156,000</b>	<b>1,956,000</b>	<b>878,000</b>		<b>1,156,000</b>	<b>1,956,000</b>	<b>878,000</b>
				ශේ/ඉ/ගෙ	<b>956,000</b>	<b>1,956,000</b>	-

(ලකුණු 05)

පෙරවැඩ

**HND ඇසෝසියේට්ස්**  
2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ලාභ අලාභ විසර්ජන ගිණුම

ශුද්ධ ලාභය		3,190,000
		<b>3,190,000</b>
<b>හවුල් වේතන</b>		
ඩිලාන් (25,000 × 12)	300,000	(300,000)

ප්‍රාග්ධන පොළී		
හිලාන් (8,000 × 10%)	800,000	
නිලාන් (8,000 × 10%)	800,000	
ඩිලාන් (4,000 × 10%)	400,000	(2,000,000)
<b>ලාභ කොටස්</b>		
හිලාන්	356,000	
නිලාන්	356,000	
ඩිලාන්	178,000	(890,000)

**W01: ප්‍රත්‍යාගණනය (Rs.000)**

අයිතමය	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය	ප්‍රත්‍යාගණික අගය	ප්‍රත්‍යාගණික ලාභය/අලාභය
ඉඩම් හා ගොඩනැගිලි	6,000	200	5,800	6,500	<b>700</b>
මෝටර් වාහන	2,000	500	1,500	2,600	<b>1,100</b>
<b>මුළු ප්‍රත්‍යාගණික ලාභය</b>					<b>1,800</b>

\* මුළු ප්‍රත්‍යාගණික ලාභය පැරණි ලාභාලාභ අනුපාතයට අනුව හවුල්කරුවන් අතර බෙදාගත යුතුය

(මුළු ලකුණු 10)

**හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 04 - ලාභ සඳහා නොවන සංවිධානය සඳහා මූල්‍ය ප්‍රකාශය

(a)

සාමාජික මුදල් ගිණුම

ශේ/ඉ/ගෙ (W1)	10,000	ශේ/ඉ/ගෙ (W2)	15,000
ආදායම් හා වියදම් ගිණුම (W4)	2,420,000	ලැබීම් හා ගෙවීම් ගිණුම	2,440,000
ශේ/ප/ගෙ (W3)	25,000		
	<b>2,455,000</b>		<b>2,455,000</b>
		ශේ/ඉ/ගෙ	25,000

**පෙරවැඩ**

පෙරවැඩ 01	Rs.
ආරම්භක ලැබිය යුතු (සාමාජිකයින් 5 × මාසයකට රු.1,000 × මාස 2)	10,000

පෙරවැඩ 02	Rs.
ආරම්භක කලින් ලද (සාමාජිකයින් 15 × රු.1,000)	15,000

<b>පෙරවැඩ 03</b>	<b>Rs.</b>
අවසාන කලින් ලද (සාමාජිකයින් 25 × රු.1,000)	25,000

<b>පෙරවැඩ 04</b>	<b>Rs.</b>
වාර්ෂික සාමාජික මුදල් (සාමාජිකයින් 200 × රු.1,000 × මාස 12)	2,400,000
නව බඳවා ගැනීම් (සාමාජිකයින් 20 × රු.1,000 × මාස 01)	20,000
<b>මුළු එකතුව</b>	<b>2,420,000</b>

(ලකුණු 04)

(b)

**හැමිල්ටන් සුභසාධක සංගමය**  
**2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා**  
**ආදායම් හා වියදම් ගිණුම**

ලැප්ටොප් පරිසහක ක්ෂය (200,000/5) × (6/12)	20,000	සාමාජික මුදල්	2,420,000
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය (80%)	41,600	නත්තල් සාදයේ අතිරික්තය (W1)	594,600
සාමාජිකයින්ගේ පවුල් වල අවමගුල් සඳහා	20,000	ස්ථාවර තැන්පත් පොළී ආදායම	230,000
සාමාජිකයින්ගේ මංගල උත්සව සඳහා	50,000		
<b>අතිරික්තය</b>	<b>3,113,000</b>		
	<b>3,244,600</b>		<b>3,244,600</b>

පෙරවැඩ

පෙරවැඩ 01

නත්තල් සාදයේ අතිරික්තය		
<b>(+) ලැබීම්</b>		
හැමිල්ටන් පොදු සමාගමෙන් ලැබීම්	1,100,000	
සාමාජිකයින්ගෙන් ලැබීම්	900,000	
අනුග්‍රාහකයින්	750,000	2,750,000
<b>(-) වියදම්</b>		
හෝටල් ගාස්තු	1,950,000	
සංගීත කණ්ඩායම සඳහා	75,000	
තැගි සඳහා	120,000	
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය	10,400	(2,155,400)
<b>අතිරික්තය</b>		<b>594,600</b>

(ලකුණු 06)  
(මුළු ලකුණු 10)

**පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 06 - ද්‍රව්‍ය හා ශ්‍රමය වෙනුවෙන් ගිණුම් තැබීම

(a)

**Y0002: තොග ලෙජරය (හරිත සාමාන්‍ය ක්‍රමය)**

දිනය	ලැබීම්			නිකුත් කිරීම			යේෂය		
	ප්‍රමාණය	ඒකක මිල (රු.)	වටිනාකම (රු.)	ප්‍රමාණය	ඒකක මිල (රු.)	වටිනාකම (රු.)	ප්‍රමාණය	ඒකක මිල (රු.)	වටිනාකම (රු.)
01.03.2025	-	-	-	-	-	-	4,000	50	200,000
05.03.2025	5,000	47	235,000	-	-	-	9,000	48.33	435,000
11.03.2025	-	-	-	2,600	48.33	125,658	6,400	48.33	309,342
19.03.2025	3,000	52	156,000	-	-	-	<b>9,400</b>	<b>49.5</b>	<b>465,342</b>

(ලකුණු 05)

(b)

පරිච්ඡේදය 08 - සංකලිත හා අසංකලිත ගිණුම් පද්ධති

**සී/ස Sunshine (පෞද්ගලික) සමාගම**  
 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 ලාභ සැසඳුම් ප්‍රකාශය

(රු.)

පිරිවැය ගිණුම් වලට අනුව ලාභය		220,800
<b>එකතු කළා</b>		
පිරිවැය ගිණුම් වල වැඩියෙන් ආරම්භක තොග ගණනය කිරීම	9,000	
පිරිවැය ගිණුම් වල අඩුවෙන් අවසාන තොග ගණනය කිරීම	13,000	
සටහන් නොවූ ලාභාංශ ආදායම	18,000	
පිරිවැය ගිණුම් වල පොදුකාර්ය පිරිවැය අධි අන්තර්ග්‍රහණය	5,000	45,000
<b>අඩු කළා</b>		
පිරිවැය ගිණුම් වල සටහන් නොවූ තෛතික වියදම	(21,000)	(21,000)
<b>මූල්‍ය ගිණුම් වලට අනුව ලාභය</b>		<b>244,800</b>

හෝ

සී/ස Sunshine(පොද්ගලික) සමාගම  
2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ලාභ සැසඳුම් ප්‍රකාශය

(රු.)

මූල්‍ය ගිණුම් වලට අනුව ලාභය		244,800
<b>එකතු කළා</b>		
පිරිවැය ගිණුම් වල සටහන් නොවූ තොරතුරු නොමැති වියදම	21,000	21,000
<b>අඩු කළා</b>		
පිරිවැය ගිණුම් වල වැඩියෙන් ආරම්භක තොර ගණනය කිරීම	(9,000)	
පිරිවැය ගිණුම් වල අඩුවෙන් අවසාන තොර ගණනය කිරීම	(13,000)	
සටහන් නොවූ ලාභාංශ ආදායම	(18,000)	
පිරිවැය ගිණුම් වල පොදුකාර්ය පිරිවැය අධි අන්තර්ග්‍රහණය	(5,000)	(45,000)
<b>පිරිවැය ගිණුම් වලට අනුව ලාභය</b>		<b>220,800</b>

(ලකුණු 05)  
(මුළු ලකුණු 10)

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 08 - පොදුකාර්යය පිරිවැය සඳහා ගිණුම් තැබීම සහ පිරිවැයකරණය

(a)

පිරිවැය අයිතමය	විභාජන පදනම	මුළු පිරිවැය	නිෂ්පාදන අංශය		සේවා අංශය C
			A	B	
වක්‍ර ද්‍රව්‍ය	සෘජු ප්‍රතිපාදනය	810,000	360,000	270,000	180,000
යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර වල වටිනාකම	1,800,000	600,000	1,000,000	200,000
	(3:5:1)				
කුලිය	බිම් ප්‍රමාණය ( වර්ග අඩි)	600,000	250,000	150,000	200,000
	(5:3:4)				
විදුලිය	විදුලි පරිභෝජනය (කිලෝ වොට්)	900,000	400,000	300,000	200,000
	(4:3:2)				
තත්ව පාලන වියදම	තත්ව පරීක්ෂණ ගණන	450,000	200,000	100,000	150,000
	(4:2:3)				
<b>මුළු නිෂ්පාදන පොදුකාර්යය පිරිවැය</b>		<b>4,560,000</b>	<b>1,810,000</b>	<b>1,820,000</b>	<b>930,000</b>

ප්‍රති විභජනය			-	-	
සේවා දෙපාර්තමේන්තුව	(65%, 35%)		604,500	325,500	(930,000)
නිෂ්පාදන දෙපාර්තමේන්තුව වල රැස්වූ මුළු නිෂ්පාදන පොදුකාර්යය පිරිවැය			2,414,500	2,145,500	-

(කොණ 07)

(b)

පරිච්ඡේදය 06 - ද්‍රව්‍ය හා ශ්‍රමය වෙනුවෙන් ගිණුම් තැබීම

(a) EOQ =  $\sqrt{\frac{2DCo}{Ch}}$

(ආර්ථික ඇණවුම් ප්‍රමාණය)

(b) EOQ =  $\sqrt{\frac{2 \times 100,000 \times 34,560}{120 \times 10\%}}$  = ඒකක 24,000



(කොණ 03)

(මුළු කොණ 10)

B කොටසෙහි අවසානය

## හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය 02 - සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

(a)

සීමාසහිත Asia (පෞද්ගලික ) සමාගම  
2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ලාභා ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

		රු.
විකුණුම්		42,040,000
(-) විකුණුම් පිරිවැය		(17,320,000)
<b>දළ ලාභය</b>		<b>24,720,000</b>
අනෙකුත් ආදායම්		
මෝටර් රථ ඉවත් කිරීමේ ලාභය (W1)	1,300,000	1,300,000
		<b>26,020,000</b>
<b>බෙදාහැරීමේ වියදම්</b>		
මෝටර් රථ ක්ෂය (W3)	3,243,750	
වෙළඳ ලැබිය යුතු මුදල් මත ප්‍රතිපාදනය (W4)	58,700	
බොල් ණය	450,000	
ප්‍රවාහන හා ගමන් වියදම්	432,250	
ප්‍රචාරණ වියදම්	725,300	
විකුණුම් කොමිස්	1,006,200	(5,916,200)
<b>පරිපාලන වියදම්</b>		
කාර්යාල කුලී (W6)	411,000	
ජලය හා විදුලිය (338,000+27,500)	365,500	
කාර්යාල උපකරණ ක්ෂය (W2)	510,000	
වැටුප්, EPF සහ ETF	7,038,600	
වෙනත් පරිපාලන වියදම්	89,240	(8,414,340)
<b>මූල්‍ය වියදම්</b>		
බැංකු ගාස්තු	12,250	(12,250)
<b>බදු පෙර ලාභය</b>		<b>11,677,210</b>
වර්ෂය සඳහා ආදායම් බදු		(1,528,000)
<b>වර්ෂයේ ලාභය</b>		<b>10,149,210</b>

(ලකුණු 14)

(b)

සීමාසහිත Asia(පෞද්ගලික ) සමාගම  
 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
 මූල්‍ය තත්ව ප්‍රකාශය

රු.

<b>වත්කම්</b>	
<b>ජංගම නොවන වත්කම්</b>	
දේපල පිරිසත හා උපකරණ (W5)	8,576,250
<b>ජංගම වත්කම්</b>	
තොගය	5,950,000
ඉදිරියට ගෙවූ කුලිය (W6)	822,000
වෙළඳ ලැබිය යුතු (W4)	14,028,300
අතැති මුදල් හා බැංකු	10,410,910
<b>මුළු වත්කම්</b>	<b>39,787,460</b>
<b>හිමිකම්</b>	
ප්‍රකාශිත ප්‍රාග්ධනය	22,000,000
රඳවාගත් ඉපයීම් (5,670,000+10,149,210)	15,819,210
<b>ජංගම නොවන වගකීම්</b>	-
<b>ජංගම වගකීම්</b>	
වෙළඳ ගෙවිය යුතු	1,225,000
ගෙවිය යුතු විදුලිය	27,500
ගෙවිය යුතු ආදායම් බදු (W7)	703,000
ගෙවිය යුතු EPF සහ ETF	12,750
<b>මුළු හිමිකම හා වගකීම්</b>	<b>39,787,460</b>

(ලකුණු 11)

**W1: මෝටර් රථ ඉවත් කිරීමේ ලාභය**

විකුණුම් වටිනාකම		4,000,000
(-) ධාරණ අගය		
පිරිවැය	3,600,000	
(-) සමුච්චිත ක්ෂය	(900,000)	2,700,000
(3,600,000/4)		
මෝටර් රථ ඉවත් කිරීමේ ලාභය	-	<b>1,300,000</b>

**W2: කාර්යාල උපකරණ ක්ෂය**

$= (2,550,000/5) = 510,000$

**W3: මෝටර් වාහන ක්ෂය**

ඉවත් කිරීම	900,000	ශේ/ඉ/ගෙ	6,000,000
ශේ/ප/ගෙ	8,343,750	ක්ෂය - නව මෝටර් රථය	468,750
		ක්ෂය - ඉවත් කළ මෝටර් රථය	675,000
		ක්ෂය - ඉතිරි මෝටර් රථ	2,100,000
	<b>9,243,750</b>		<b>9,243,750</b>

**W4:**

**වෙළඳ ලැබිය යුතු මුදල් ප්‍රතිපාදන**

		ශේ/ඉ/ගෙ	1,500,000
ශේ/ප/ගෙ	1,558,700	ලාභා ලාභ	58,700
	<b>1,558,700</b>		<b>1,558,700</b>
		ශේ/ඉ/ගෙ	1,558,700

2025.03.31 දිනට වෙළඳ ලැබිය යුතු	16,037,000
(-) බොල් ණය	(450,000)
වෙළඳ ලැබිය යුතු ශේෂය	15,587,000
(-) වෙළඳ ලැබිය යුතු මුදල් ප්‍රතිපාදනය	(1,558,700)
අවසාන වෙළඳ ලැබිය යුතු ශේෂය	<b>14,028,300</b>

**W5: දේපළ පිරිසක හා උපකරණ**

පිරිවැය	2024.04.01. දිනට ශේෂය	ඉවත් කිරීම්	එකතු කිරීම්	2025.03.31 දිනට ශේෂය
මෝටර් වාහන	12,000,000	(3,600,000)	7,500,000	15,900,000
කාර්යාල උපකරණ	2,550,000	-		2,550,000
<b>එකතුව</b>	<b>14,550,000</b>	<b>(3,600,000)</b>	<b>7,500,000</b>	<b>18,450,000</b>
සමුච්චිත ක්ෂය	2024.04.01. දිනට ශේෂය	ඉවත් කිරීම්	වර්ෂය සඳහා ක්ෂය	2025.03.31 දිනට ශේෂය
මෝටර් වාහන	6,000,000	(900,000)	3,243,750	8,343,750
කාර්යාල උපකරණ	1,020,000	-	510,000	1,530,000
<b>එකතුව</b>	<b>7,020,000</b>	<b>(900,000)</b>	<b>3,753,750</b>	<b>9,873,750</b>
2025.03.31 දිනට ධාරණ අගය				<b>8,576,250</b>

**W6: කාර්යාල කුලී**

වර්ෂයට අදාල වියදම (137,000X3)	411,000
ඉදිරියට ගෙවන ලද වියදම (137,000X6)	822,000
ගෙවන ලද මුළු කාර්යාල කුලිය	<b>1,233,000</b>

**W7:ගෙවිය යුතු ආදායම් බදු**

ගෙවිය යුතු ආදායම් බදු ගිණුම			
ගෙවූ බදු	825,000	ආදායම් බදු	1,528,000
ශේ/ප/ගෙ	<b>703,000</b>		
	<b>1,528,000</b>		<b>1,528,000</b>
		ශේ/ඉ/ගෙ	703,000

(මුළු කෙණු 25)



C කොටසෙහි අවසානය

**Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved.  
No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)